

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 ජුනි මස 10 වන දින
පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
මහ සභා රැස්වීමේ වාර්තාව.**

සහභාගී වූ :-

- | | | |
|--|---|--|
| 1. ගරු සභාපති | - | ජී. ජයරත්න රෝහණ මැතිතුමා |
| 2. ගරු උප සභාපති | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ චන්දන කුමාර මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.එස්. ජයරත්න රණවක මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික වීරරත්න මැතිතුමා |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.ඩී. ෆිලිෂියා ඇනට් ඔල්ගා මැතිතුමිය |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීනාමනි ස්වර්ණලතා මැතිතුමිය |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලීප් කුමාර මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. චන්ද්‍රකුමාර් මැතිතුමා |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මැතිතුමිය | - | රී.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී චන්ද්‍රලතා මැතිතුමිය |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා |
| 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එන්.පී.කේ. සමන්ති චන්ද්‍රිකා දමයන්ති මැතිතුමිය |
| 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා |

සහභාගී නොවූ

- 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එම්.ආර්. ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා
- 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - පුස්සලේගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ගණිණි ශ්‍රීමාලී හෙට්ටිආරච්චි මැතිතුමිය
- 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා
- 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ආර්.ඒ.ඩී.සාගරිකා කුමාර රූපසිංහ මැතිතුමිය
- 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එස්. වන්දන සූරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා. සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 ජුනි මාසයේ 26 වෙනි මහ සභා රැස්වීමේ කටයුතු ආරම්භ කිරීමටයි සුදානම් වෙන්නේ.

ඒ සඳහා සහභාගී වීමට පැමිණි ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා ගරු මන්ත්‍රීතුමියන්ලා සියළුදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලය ඒවගේම කාර්යමණ්ඩලය සියළුදෙනාමත් ජනමාධ්‍යවේදී මහත්වරුන් සියළුදෙනාමත් ඉතාමත් ගෞරවයෙන් සභාවට පිළිගන්නවා.

අදත් අපි නිරෝධායන නීති අනුව නමයි සභාවේ වැඩ කටයුතු කරන්නේ අපහසුතාවයන් ඇත්නම් අපි ඒ සම්බන්ධයෙන් කණගාටු වෙමින් සභාවේ වැඩ කටයුතු ආරම්භ කරනවා. න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම තියෙන්නේ පහුගිය සභා රැස්වීමේ වාර්තාව සභා සම්මත කර ගැනීම.

සංශෝධන හා වෙනස්කම් ඇතොත් පෙන්වා දීලා පහුගිය සභා රැස්වීමේ වාර්තාව සභා සම්මත කරන ලෙස ඉල්ලා සිටිනවා.

01.පසුගිය රැස්වීමේ වාර්තාව සම්මත කර ගැනීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, 2020.05.18 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2020.05.18 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

02. සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන.

ගරු සභාපතිතුමා

විශේෂ නිවේදන කිසිවක් ලැබී නැහැ.

03.ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙන්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.

03 - (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තන්ද කුමාරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

අකරවිට, අකරවිට ග්‍රාම සේවා වසම, අංක 434, කොළඹ දිස්ත්‍රික්කය, හංවැල්ල උප දිසාපති කොට්ඨාසය විසින් "අයාලේ වන සුනඛයින්ගෙන් වන අපහසුතාවන් සම්බන්ධවයි. " යන හිසින් යුතුව ලෙනවර පත්සල , අකරවිට මහා විද්‍යාලය හා අස්මඩල්ල හංදිය යන ප්‍රසිද්ධ ස්ථානවල නිතර සුනඛයින් සිටිය අතර මෙම සුනඛයින් බෝවීම වැලැක්වීම සඳහා එන්නත් කිරීම හා සුනඛයින් සුරැකීමේ මධ්‍යස්ථානය වෙත යොමු කරවීමට පියවර ගන්නා මෙන් ඉල්ලමින් 2020.05.17 දිනැතිව ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මැතිතුමිය වෙත යොමු කරන ලද ලිපියේ ගරු සභාපතිතුමා අමතන ලද පිටපත.

03 - (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

කොස්ගම, කණම්පැල්ල, මීගහවත්ත, සිසිල ප්‍රජා මූල සංවිධානය, සභාපති, ලේකම් හා භණ්ඩාගාරික යන අය විසින් " අපේ ගමට පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රය ආරක්ෂා කර ගැනීමට කරන ආයාචනයයි." යන හිසින් යුතුව කණම්පැල්ල මීගහවත්ත ප්‍රදේශයට පානීය ජලය ලබා ගන්නා ජල පෝෂක ප්‍රදේශය සහිත ඉඩම වෙන්දේසි කිරීමක් සිදු වුවහොත් ජනතාවට විශාල පාඩුවක් සිදු වන බැවින් මෙම දේපල සභාව පවරා ගන්නා ලෙස ඉල්ලමින් 2020.05.31 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

හංවැල්ල, නිරිපොල ගම් වැසියන් විසින් " අනවසර ඉදි කිරීමක් සම්බන්ධවයි." යන හිසින් යුතුව හංවැල්ල, නිරිපොල, සාන්ත මරියා මාවත, නො : 178 හි පදංචි සංජය දෙමටගොඩ යන අය විසින් නිසි අනුමැතියකින් හා නීත්‍යණුකූල ක්‍රමවේදයන්ට පටහැනිව ව්‍යාපාරික දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරන බැවින් ඒ පිළිබඳ සොයා බලා අදාල ආයතන දැනුවත් කරන ලෙස

ඉල්ලමින් 2020.06.06 දිනැතිව කොට්ඨාශ භාර ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය අමතා එවන ලද ලිපිය.

03 - (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. පාදුක්ක, උග්ගල්ල, ගනේ ලන්ද, නො 32, ප්‍රදේශවාසීන් වෙනුවෙන් අබේනායක යන අය විසින් " Covid 19 සහ නියඟ කාලය තුළ සහන සැලසීම සඳහා ස්තුතිය පුද කිරීම" යන හිසින් යුතුව උග්ගල්ල ගනේලන්ද ප්‍රදේශයට Covid 19 වසංගතය හමුවේ විශාල ආර්ථික අර්බුද හමුවේ ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටි අවස්ථාවේ සහන මිලට වියලී ආහාර ලබා දීමත් , නියඟ කාලයේ ජල බවුසර් විශාල වශයෙන් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවගේ ස්තුතිය පුදකර 2020.06.06 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. පාදුක්ක, අංගම්පිටිය, මැටි උළුව, සීතාවක උයන ප්‍රදේශවාසීන් විසින් "ස්තුතිය පුද කිරීමයි " යන හිසින් යුතුව පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයට Covid 19 වසංගතය හමුවේ විශාල ආර්ථික අර්බුද හමුවේ ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටි අවස්ථාවේ සහන මිලට වියලී ආහාර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවගේ ස්තුතිය පුදකර 2020.06.01 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03. හල්පේ, මිත්විසිතුරුගම, 30/6, ප්‍රදේශවාසීන් වෙනුවෙන් එච්.එම්.ඩබ්.කේ. හේරත් යන අය විසින් " පානීය ජලය සහ වියලී ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා ස්තුතිය පිරි නැමීමයි" යන හිසින් යුතුව හල්පේ මති විසිතුරුගම හා 14 වත්ත ප්‍රදේශය සඳහා නොමිලයේ පානීය ජලය ලබා දීමටත් සහන මිලට වියලී ආහාර සහ එළවළු ලබා දීම වෙනුවෙන් ප්‍රදේශය භාර මන්ත්‍රීතුමාටත්, සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ස්තුතිය පුද කරන අතර ලබාදුන් මහජන සේවය අගය කරන ලෙස දන්වා 2020.06.05 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. පාදුක්ක, පත්තිනී මාවත, නො 15 හි පදිංචි ජේ.එස්.එන්. ජයතුංග යන අය විසින් "පහන් කණුවක් අප මාවතට ලබා ගැනීම සඳහා" යන හිසින් යුතුව පාදුක්ක පත්තිනී මාවතේ වම්පස කෙලවර පහන් කණුවක් නොමැති වීම නිසා ප්‍රදේශයේ ජනතාව අපහසුතාවයට ලක්වන බැවින් වාර්ෂිකව නොඩකවා වර්ෂනම් ගෙවන මෙම මාවතේ ජනතාවට පහන් කණුවක් ලබා දෙන මෙන් ඉල්ලමින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය

02. පාදුක්ක කොළඹ පාර කුමාර මාවතට පිවිසෙන ස්ථානයට ඉදිරියෙන් තිබූ පැරණි බස් නැවතුම්පල මාර්ගය අළුත්වැඩියාවත් සමඟ ඉවත් කොට මදක් ඉදිරියට වන්නට සකසා ඇත. එම ස්ථානයේ මඟි ආවරණයක් ඉදි කිරීමට පහළ පාදුක්ක ග්‍රාම සංවර්ධන සමිතිය බලාපොරොත්තු වන අතර මේ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් එම ඉදිකිරීම සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් 2020.06.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03. පාදුක්ක, සේනානායක පෙදෙස, නො: 15/25, "ගගනිප්‍රිය", වයි.එම්. සුගතපාල නැමති අය විසින් යොමු කරන ලද ලිපියට අදාළව පාදුක්ක දුම්රියපොළ රේල් ගේට්ටුව අසල අංක 73 කඩ කාමරයේ ඔහු විසින් වෙළඳාම් කර ඇති අතර පසුව දියණිය හට එය ලබා දී ඇත. නැවත රෙදි වෙළඳාම් කර ගැනීමට අඩි 08 කැල්ලක් ලබා ගැනීම සඳහා සාධාරණව කටයුතු කරන ලෙස ඉල්ලමින් 2020.06.08 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04. පාදුක්ක, ගලගෙදර, දෙල්ගහවත්ත අංක 50/5 හි පදිංචි බෝධිය බදුගේ චන්ද්‍රිකා බන්දුමතී යන අය විසින් "පාදුක්ක සතිපොල බදු කුලී ගෙවීම සම්බන්ධව කරනු ලබන අභියාචනයයි" යන හිසින් යුතුව 2020 පෙබරවාරි මාසයට අදාළ සතිපොල බදු කුලිය නොගෙවීමේ ප්‍රමාදය මත රු. 73,000/-ට ආසන්න දඩ පොලියක් අඛණ්ඩව එකතුවෙමින් පවතී. රටේ පවතින ආර්ථික කඩා වැටීම මත රජය විසින් මාර්තු , අප්‍රියෙල්, මැයි මාසයන් සඳහා නොයෙක් සහන ලබා දී ඇති නමුත් පාදුක්ක සති පොල බදු ගිවිසුම පරිදි විශේෂ සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසත් හිඟ සතිපොල කුලියට,දඩ පොලිය කොවිඩ් වසංගතය ආරම්භයට පමණක් එනම් මාර්තු 20 දිනයට පමණක් අය කරන ලෙසත් ඉල්ලමින් 2020.06.04 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 – (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

පාදුක්ක, ගලගෙදර, දෙල්ගහවත්ත අංක 50/5 හි පදිංචි බෝධිය බදුගේ චන්ද්‍රිකා බන්දුමතී යන අය විසින් "පාදුක්ක සතිපොල බදු කුලී ගෙවීම සම්බන්ධව කරනු ලබන අභියාචනයයි" යන හිසින් යුතුව 2020 පෙබරවාරි මාසයට අදාළ සතිපොල බදු කුලිය නොගෙවීමේ ප්‍රමාදය මත රු. 73,000/-ට ආසන්න දඩ පොලියක් අඛණ්ඩව එකතුවෙමින් පවතී. රටේ පවතින ආර්ථික කඩා වැටීම මත රජය විසින් මාර්තු , අප්‍රියෙල්, මැයි මාසයන් සඳහා නොයෙක් සහන ලබා දී ඇති නමුත් පාදුක්ක සති පොල බදු ගිවිසුම පරිදි විශේෂ සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසත් හිඟ සතිපොල කුලියට,දඩ පොලිය කොවිඩ් වසංගතය ආරම්භයට පමණක්

එනම් මාර්තු 20 දිනයට පමණක් අය කරන ලෙසත් ඉල්ලමින් 2020.06.04 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (07) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

පාදුක්ක, ගලගෙදර, දෙල්ගහවත්ත අංක 50/5 හි පදිංචි බෝධිය බදුගේ චන්ද්‍රිකා බන්දුමනී යන අය විසින් "පාදුක්ක සතිපොල බදු කුලී ගෙවීම සම්බන්ධව කරනු ලබන අභියාචනයයි" යන හිසින් යුතුව 2020 පෙබරවාරි මාසයට අදාළ සතිපොල බදු කුලිය නොගෙවීමේ ප්‍රමාදය මත රු. 73,000/-ට ආසන්න දඩ පොලියක් අඛණ්ඩව එකතුවෙමින් පවතී. රටේ පවතින ආර්ථික කඩා වැටීම මත රජය විසින් මාර්තු , අප්‍රියෙල්, මැයි මාසයන් සඳහා නොයෙක් සහන ලබා දී ඇති නමුත් පාදුක්ක සති පොල බදු ගිවිසුම පරිදි විශේෂ සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසත් හිඟ සතිපොල කුලියට,දඩ පොලිය කොවිඩ් වසංගතය ආරම්භයට පමණක් එනම් මාර්තු 20 දිනයට පමණක් අය කරන ලෙසත් ඉල්ලමින් 2020.06.04 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (08) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

පාදුක්ක, පිටුම්පේ, සෝමානන්ද මාවත අංක 21/6/1 A, ඩී.ජී. වික්‍රමාරච්චි යන අය විසින් "විදුලි කණුව වෙනස් කිරීම සම්බන්ධවයි." යන හිසින් යුතුව පිටුම්පේ සෝමානන්ද මාවතෙහි අතුරු මාර්ගයක ඇති විදුලි කණුව හේතුවෙන් වැසිජලය බැස යන කාණු පද්ධතිය අවහිර වී ඇති බැවින් මාර්ගයද අබලන් වී ඇති අතර අදාළ කාණු පද්ධතිය නිසියාකාරව සකස් කර දෙන මෙන් ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන්ද සමඟින් 2020.06.06 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (09) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. ජලය බැස යන කාණුව සංවර්ධනය කිරීම. 452A ගලගෙදර උතුර ග්‍රාමසේවා වසමේ සමනල මාවත ආරම්භ වන පාරේ කන්ද අවසානයේ සිට වැසි ජලය ගලා ගොස් ඉඩම් සෝදා යාමට ලක්වී ඇති අතර නාප්පයක්ද සෝදා පාළුවට ලක්ව කැඩී ගොස් ඇති අතර වතුර රැදීම හේතුවෙන් ඩොංගු උවදුරටද ලක්විය හැකි බැවින් මෙම කාණුව සුදුසු ක්‍රමවේදයට සංවර්ධනය

කර දෙන ලෙස වින්දිතයන් විසින් අත්සන් ලේඛණයක්ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. පාදුක්ක, ගලගෙදර, මොරටුව කන්ද පාර, 5 වෙනි පටුමග ප්‍රදේශවාසීන් විසින් "බෝක්කුවක් සාදා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීම." යන නිසින් යුතුව ගලගෙදර මොරටුව කන්ද පාරේ (5 වෙනි පටුමග) පුද්ගලික හේතූන් මත සංවර්ධනය කරමින් පවතින මෙම මාර්ගයේ බෝක්කුව පිටාර වතුර ගැලීමෙන් කැඩී ගොස් ඇති බැවින් එම බෝක්කුව පුද්ගලික වියදමින් සකස් කිරීමට අයෙක් ඉදිරිපත් වී ඇති බැවින් සභාවේ අනුමැතිය හා එය සෑදීමේදී සභාවේ අධීක්ෂණය යටතේ සිදු කර දෙන මෙන් ඉල්ලමින් 2020.06.06 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03. පාදුක්ක, ගලගෙදර, දෙල්ගහවත්ත අංක 50/5 හි පදිංචි බෝධිය බදුගේ චන්ද්‍රිකා බන්දුමතී යන අය විසින් "පාදුක්ක සතිපොල බදු කුලී ගෙවීම සම්බන්ධව කරනු ලබන අභියාචනයයි" යන නිසින් යුතුව 2020 පෙබරවාරි මාසයට අදාල සතිපොල බදු කුලිය නොගෙවීමේ ප්‍රමාදය මත රු. 73,000/-ට ආසන්න දඩ පොලියක් අඛණ්ඩව එකතුවෙමින් පවතී. රටේ පවතින ආර්ථික කඩා වැටීම මත රජය විසින් මාර්තු , අප්‍රියෙල්, මැයි මාසයන් සඳහා නොයෙක් සහන ලබා දී ඇති නමුත් පාදුක්ක සති පොල බදු ගිවිසුම පරිදි විශේෂ සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසත් හිඟ සතිපොල කුලියට,දඩ පොලිය කොවිඩ් වසංගතය ආරම්භයට පමණක් එනම් මාර්තු 20 දිනයට පමණක් අය කරන ලෙසත් ඉල්ලමින් 2020.06.04 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04. යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න.

ගරු සභාපතිතුමා

කල් දී ඇති ප්‍රශ්ණ නැහැ.

05. යථා පරිදි කල් දී ඇති යෝජනා.

ගරු සභාපතිතුමා

05 - (01) යෝජනාව මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.

05 - (01) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාල වශයෙන් දෛනිකව එකතු වන දිරන කසල කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමේ අරමුණින් කොස්ගම ප්‍රදේශයේ පිහිටුවා ඇති කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල

සීමාව 2020.07.02 දින අවසන් වීමට නියමිත බැවින්, සාර්ථකව ක්‍රියාත්මක වන එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව 2020.07.03 දින සිට 2021.01.02 දින දක්වා මාස 06 කින් දීර්ඝ කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05- (02). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018.05.11 වන දින පැවති මහා සභාවේ තීරණ අංක 05 - (06) යටතේ මහා සභාවේ ආචරණ අනුමැතියට යටත්ව මා වෙත ගෙවීම් කිරීමට පවරන ලද බලය අනුව මා විසින් කරන ලද පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ගෙවීම් ඊට අනුරූපව ඇති ගෙවීම් ලබන්නා වෙත ඊට ඉදිරියෙන් දක්වා ඇති මුදල ගෙවීම අනුමත කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	වවුචර් අංකය හා දිනය	විස්තරය	මුදල රු.
01	1004 – 1008 2020.05.06	2020 අප්‍රේල් මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, රියදුරු කාර්යාල, විදුලි, ආදාහනාගාර හා පුස්තකාල, පෙර පාසල් යන අංශයන්හි සේවයේ නියුතු ආදේශ සේවකයින් 46 දෙනෙකු හා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්හි සේවයේ නියුතු ව්‍යාපෘති සේවකයින් 41 දෙනෙකු	2,106,652.25

		වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම.	
02	1092 - 1096 2020.05.21	2020 මැයි මස ප්‍රධාන කාර්යාලයේ, පාදක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ සේවයේ නියුතු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 191 දෙනෙකු සඳහා වැටුප් ගෙවීම.	7,766,896.83

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (03). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලයේ ස්ථාපිත "කොහා මෘදුකාංග පද්ධතිය" වාර්ෂික සේවා හා අලුත්වැඩියා කටයුතු ඉටු කිරීමේ සේවාව ලබා ගැනීම.	සභා අරමුදල්	සේමාර්ක් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම නො: 138/6, හයිලෙවල් පාර, කොට්ටාව, පන්නිපිටිය	47,000.00

02	<p>සීතාවක ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය, උප කාර්යාල හා පුස්තකාල හා ශිල්ප යොවුන් යාත්‍රා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි ඇති පරිගනක යන්ත්‍ර හා උපාංග වාර්ෂිකව සේවා කිරීමේ හා අළුත්වැඩියා කිරීමේ සේවාව ලබා ගැනීම.</p>	<p>සභා අරමුදල්</p>	<p>රයිට් ටෙක්නොලොජී (පුද්) ආයතනය නො: 13/5 ඒ, ගලවිල පාර, කොට්ටාව</p>	<p>31,250.00</p>
03	<p>බදුවත්ත බෝල පිට්ටනිය ඉදිරිපිට සිට නෙළුවත්තුවු ව කෙළවර දෙසට බදුවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.</p>	<p>සපිරි ගමක් වැඩසටහන</p>	<p>නෙළුවත්තුවු වැඩිහිටි සංවිධානය</p>	<p>1,980,198.02</p>
04	<p>සංවර්ධනය කර අවසන් වූ ස්ථානයේ සිට කුරුන්දෙණිය මාර්ගය සංවර්ධනය කිරීම.</p>	<p>සපිරි ගමක් වැඩසටහන</p>	<p>දිද්දෙණිය දකුණ කේසර ගොවි සංවිධානය</p>	<p>495,049.51</p>
05	<p>පාලම අසල සිට සංවර්ධනය අවසන් ස්ථානයේ සිට සම්බුද්ධිවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.</p>	<p>සපිරි ගමක් වැඩසටහන</p>	<p>දිද්දෙණිය දකුණ කේසර ගොවි සංවිධානය</p>	<p>495,049.51</p>
06	<p>වැලිකල මහතාගේ නිවස අසල සිට තැන්නපිට හේන පාර සංවර්ධනය කිරීම.</p>	<p>සපිරි ගමක් වැඩසටහන</p>	<p>දිද්දෙණිය දකුණ කේසර ගොවි සංවිධානය</p>	<p>495,049.51</p>
07	<p>බණ්ඩාරවත්ත අතුරු පාර 1 සංවර්ධනය කිරීම. (බුංකිද බෝක්කුව අසල සිට නිහාල් මහතාගේ නිවස දෙසට)</p>	<p>සපිරි ගමක් වැඩසටහන</p>	<p>දිද්දෙණිය දකුණ කේසර ගොවි සංවිධානය</p>	<p>495,049.51</p>
08	<p>වැලිකන්න අළුබෝගහලන්ද මාර්ගයේ මරණාධාර සමිති ගොඩනැගිල්ල අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම.</p>	<p>සපිරි ගමක් වැඩසටහන</p>	<p>එළුමලවල ග්‍රාම සංවර්ධන සමිතිය</p>	<p>495,049.51</p>
09	<p>කටුගහලන්ද පාර ඉතිරි කොටස ජී.එල්.ඩී. නන්දසේන මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.</p>	<p>සපිරි ගමක් වැඩසටහන</p>	<p>එළුමලවල ග්‍රාම සංවර්ධන සමිතිය</p>	<p>495,049.51</p>
10	<p>බොල්ලතාව අකරවිට මාර්ගයේ අතුරු මාර්ගය කොටසක් සංවර්ධනය කිරීම.</p>	<p>සභා අරමුදල්</p>	<p>ජනජය ග්‍රාම සංවර්ධන සමිතිය 433, බොල්ලතාව</p>	<p>248,824.16</p>

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ
මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

05 – (04). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2020 මාර්තු මස 20 දින සිට 2020 මැයි මස 11 දින දක්වා රටෙහි පැවති කොවිඩ් 19 වසංගත තත්වය මැඩ පැවැත්වීම සඳහා රජය පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් විවිධ අපහසුතාවයන්ට පත් වූ ජනතාවට පහත සඳහන් සහන ප්‍රාදේශීය සභාව මගින් සලසා දිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

- I. 2020 වර්ෂයේ පළමු කාර්තුව සඳහා අය කරනු ලබන වරිපනම් බදු හා අක්කර බදු සඳහා වරෙන්තු ගාස්තු අය නොකිරීමටත් 2020 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා වරිපනම් බදු හා අක්කර බදු සඳහා ලබා දෙනු ලබන 5% වට්ටම් 2020.04.30 දින සිට 2020.05.31 දින දක්වා දීර්ඝ කිරීම.
- II. පාදුක්ක, හංවැල්ල, කහහේන හා කළුගල්ල වෙළඳ සංකීර්ණය 2020 වර්ෂයේ අප්‍රේල් හා මැයි මාස සඳහා අය කළ යුතු කඩ කුලී අය නොකිරීමටත් 2020 මාර්තු මස කඩකුලී සඳහා අයවිය යුතු ප්‍රමාද ගාස්තු අය නොකිරීම.
- III. ටෙන්ඩර් මගින් ලබා දී ඇති මස් කඩ හා මාළු කඩ වල 2020 අප්‍රේල් හා මැයි මාස සඳහා බදු මුදල් අය නොකිරීමටත් 2020 මාර්තු මාසය සඳහා අය විය යුතු ප්‍රමාද ගාස්තු අය නොකිරීම.

ඒ කටයුතු එලෙසින් සිදු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (05). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු හංවැල්ල සති පොල 2020 වර්ෂයට බදු ලබා දීම සඳහා 2020.02.28 දින පැවති ටෙන්ඩර් මණ්ඩල තීරණය අනුව පහත උප ලේඛනයේ පළමු තීරයේ සඳහන් දේපල එකී උප ලේඛනයේ දෙවන හා තෙවන තීරයන්හි සඳහන් ටෙන්ඩර්කරුගේ

නම හා ටෙන්ඩර් මුදල අනුව ගිවිසුම් ගත වෙමින් එකී ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

දේපල විස්තරය	ජයග්‍රාහී ටෙන්ඩර්කරුගේ නම හා ලිපිනය	ජයග්‍රාහී ලංසුව රු.
හංවැල්ල සනීපොළ	අඟලුගහ ගමගේ උපේක්ෂා රිච්ගානි පෙරේරා මිය, 119/ඒ/1, පහළ කොස්ගම, කොස්ගම	2,595,000.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

තේ විවේකය සඳහා සභාව කල් තබනවා.

තේ පානය සඳහා සභාවේ වැඩ කටයුතු පෙ.ව. 10.55 ට අත්හිටුවන ලදී.

නැවතත් සභාවේ වැඩ කටයුතු පෙ.ව. 11.15 ට ආරම්භ කරන ලදී.

ගරු සභාපතිතුමා

තේ විවේකයෙන් පසුව නැවතත් සභාවේ වැඩ කටයුතු ආරම්භ කරනවා. 05 (06) යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා සුනිල් රණසිංහ මැතිතුමාට අවස්ථාව ලබා දෙනවා. අද දොන ප්‍රකාශම් ග්‍රැන්සිස් මැතිතුමාගේ 59 වෙනි උපන් දිනය අපි එතුමට සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිආලට අපේ 05 (06) යෝජනාව සඳහා පැය 1 ½ කාලයක් යෝජනාව ගේන්තේ විපක්ෂයෙන් ඒ නිසා මේ යෝජනාවට ඒ අයට විනාඩි 50 ක කාලයක් ආණ්ඩු පක්ෂයට විනාඩි 40ක කාලයක්

නියෝජනවා ඒ අනුව මේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමාට අවස්ථාව ලබා දෙනවා.

05 - (06). ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා විසින් යෝජනා කරයි.

ගරු සභාපතිතුමනි, උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයෙන්ද, ලේකම් තුමා ඇතුළු සියළුම නිලධාරී මහත්ම මහත්මීන්ගෙන්ද අවසරයි. ලෝක වෙළඳපලෙහි බොරතෙල් මිල ඉහළ යාම මෙරට ආර්ථිකයට සෘජුවම බලපානු ඇත. බොරතෙල් මිල ඉහළ යාම සෑම අවස්ථාවකදීම අප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළු මුළු මහත් රටේම භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාම අනිවාර්ය සාධකයකි.

එවැනි වූ තත්වයක් තුළ පසුගිය දිනවල ලොවපුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරස තත්වය හමුවේ ලෝක වෙළඳපලෙහි බොරතෙල් මිල සීඝ්‍රලෙස පහල ගොස් ඇත. එහි වාසිය ඉන්ධන මිල පහත හෙලා ජනතාවට ලබා දීමට අපොහොසත් වීම කණගාටුවට කරුණකි.

තවද "කොවිට් 19" නව කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම පාලනය වීම උදෙසා මාර්තු 16 සිට මැයි 11 දින තෙක් දීර්ඝ කාලීනව පැවැති ඇදිරිනීති තත්වය හමුවේ සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන ලද ජනතාවගේ ආදායම් මාර්ග ඇහිරී ඔවුහු දැඩි ආර්ථික පීඩනයකට පත්ව තිබියදී මැයි 10 වන දින භාණ්ඩ වර්ග 20 ක මිල අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඉහළ දැමීම තුළ තවදුරටත් ජනතාව පීඩාවට පත්ව ඇති බව අප බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාව මහජන නියෝජිතයන් වූ අප සෑම වෙන ජීවත් වීමේ අපහසුතා පිළිබඳව මැසිවිලි නගති.

ඒ අනුව ලෝක වෙළඳපලෙහි බොරතෙල් මිල පහල යාමට සමගාමීව මෙරට ඉන්ධන මිල පහත හෙලා එහි වාසිය භාණ්ඩ හා සේවා හරහා අප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවටත් සමස්ථ ජනතාවටත් ලබා දීමට කඩිනමින් කටයුතු කරන ලෙස ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා යැවිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කර සිටිමු.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දිසිරි මැතිතුමා
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තක දේවිනිද සමරවීර මැතිතුමා
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් කුමාර් මැතිතුමා

- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැතිතුමා
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරු දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලනා පද්මසීලි මැතිතුමිය
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සන්දනම් චන්ද්‍රකුමාර් මැතිතුමා
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එන්.පී.කේ. සමන්ති චන්ද්‍රිකා දමයන්ති මැතිතුමිය
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෆිලිප්පා ඇනට් ඔල්ගා මැතිතුමිය
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමිය
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය
- 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදිණි ජයවර්ධන මැතිතුමිය
- 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමා

ඔබතුමාලාගෙන් පක්ෂවත් අදහස් ඉදිරිපත් වුණා. විරුද්ධවත් අදහස් ඉදිරිපත් වුණා. ඒ නිසා අපි ඡන්ද විමසීමකට යනවා.

ඉහත යෝජනාව සම්බන්ධයෙන් බෙදීමක් පැවති බැවින් ඡන්ද විමසීමක් සිදු කරන ලදී.

- 01. ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 02. ගරු උප සභාපති එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන මුදුන්කොටුව මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරු රාජපක්ෂ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෆිලිප්පා ඇනට් ඔල්ගා මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ.ප්‍රේමරත්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී .සනී හෙක්ටර් පිරිස් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
15. ගරු ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රජසිංහ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී .ගීනාමනි ස්වර්ණලතා මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ .සුසන්ත මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච් .වරුණ දිලිප් කුමාර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී. උපුල් ප්‍රසන්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවිනද සමරවීර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සන්දනම් චන්ද්‍රකුමාර් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී.කුමුදිණි ජයවර්ධන මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ඒ.ඩී.ඉන්ද්‍රානි පද්මසිලි මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී මාලනී චන්ද්‍රලතා මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

- 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ෆැක්සිස් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති චන්දිකා දමයන්ති මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	11
යෝජනාවට විපක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	24
ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි ගරු මන්ත්‍රීවරුන්	01

ගරු සභාපතිතුමා

ඒ අනුව එම යෝජනාව බහුතර ඡන්ද 13 කින් පරාජයට පත් වෙනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති චන්දිකා මැතිතුමියගේ ස්ථීරත්වයෙන් බහුතර ඡන්ද 13 කින් පරාජයට පත් විය.

ගරු සභාපතිතුමා

මිලඟට හදිසි යෝජනාව මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.

05 – (07). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි

සීනාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

එම යෝජනාව සංශෝධනයක් එක්කයි මේ යෝජනාව ගේතේතේ එහි බොරළුගොඩ ලන්ද පාරේ පොදු නාන ප්‍රිද ප්‍රතිසංස්කරණය කිරීම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමිතිය එකමුතු සුභ සාධක සමිතිය සාලාව කියලා නම වෙනස් වෙන්නට ඕනේ.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	ගිරා ඉඹුල ජල වැටකියේ ළිඳ දක්වා ඇති පාර සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය. කහටපිටිය	264,853.25
02	අංගම්පිටිය දැඩිගම්පුර ජල වැටකිය අළුතින් යෙදීම.	සභා අරමුදල්	සෘජු ශ්‍රමික	97,000.00
03	බොරළුගොඩලන්ද පාරේ පොදු ළිඳ ප්‍රතිසංස්කරණය	සභා අරමුදල්	සභාපති, ස්වර්ණ ජයන්ති රණවිරුගම සුභ සාධක සමිතිය	35,000.00
04	ගිරා ඉඹුල ජල වැටකිය ඉදිරිපිට පාර සංවර්ධනය	සභා අරමුදල්	සභාපති, එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය. කහටපිටිය	251,006.27

සංශෝධිත යෝජනාව

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	ගිරා ඉඹුල ජල වැටකියේ ළිඳ දක්වා ඇති පාර සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය. කහටපිටිය	264,853.25
02	අංගම්පිටිය දැඩිගම්පුර ජල වැටකිය අළුතින් යෙදීම.	සභා අරමුදල්	සෘජු ශ්‍රමික	97,000.00
03	බොරළුගොඩලන්ද පාරේ පොදු ළිඳ ප්‍රතිසංස්කරණය	සභා අරමුදල්	සභාපති, එකමුතු සුභ සාධක සමිතිය, සාලාව	35,000.00
04	ගිරා ඉඹුල ජල වැටකිය ඉදිරිපිට පාර සංවර්ධනය	සභා අරමුදල්	සභාපති, එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය. කහටපිටිය	251,006.27

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේර් මාග්‍රට් මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම සංශෝධිත යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේර් මාග්‍රට් මැතිතුමියගේ
ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

01.කාරක සභා වාර්තා.

06 – (01) 2020.05.26 - පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා ,

ගරු සභාපතිතුමනි, මගේ නම නොපැමිණි කොටසට ඇතුළත් වී නැහැ.

ගරු සභාපතිතුමා ,

ඔබතුමා සහභාගී වූනේ නැද්ද, හරි එහෙනම් අපි ඒක ඇතුළත් කරන්නම්.

2020.05.26 වන දින පැවති පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීම් වාර්තාවේ සහභාගී නොවූ ගරු මන්ත්‍රීවරුන්ගේ ලේඛනයේ වැරදීමක් සුනිල් රණසිංහ මැතිතුමාගේ නම සටහන් නොවීම පහත පරිදි සංශෝධනය විය යුතුයි.

සහභාගී නොවූ

- 1.ගරු කාරක සභා සභාපති - එන්දන මුදුන්කොටුව මැතිතුමා
- 3. ගරු කාරක සභික - කුමුදිණි ජයවර්ධන මැතිතුමිය
- 4.ගරු කාරක සභික - ඔල්ගා අතුකෝරල මැතිතුමිය
- 5.ගරු කාරක සභික - සුනිල් රණසිංහ මැතිතුමා

**2020.05.26 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව
ඉහත සංශෝධනයට යටත්ව මහ සභාව විසින් සලකා බලන ලදී.**

06 – (02) 2020.05.28 - කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, කාර්මික සේවා කමිටුවේ 01 එක 2020.02.24 දිනැති ලිපිය හා බැඳේ කියන කාරණාව මම වන්දන ලියනගේ අපේ කාර්මික සේවා කමිටුවේ සභාපතිතුමාටත් ඒ අවස්ථාවේදී මම දැනුම් දුන්නා මේ පාර සම්බන්ධ කාරණාවට පොලිසි ගිහිල්ලා යම් ගැටළුකාරී තත්වයකට ඇවිල්ලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ පාර සම්බන්ධ කාරණාවේදී පක්ෂ පාට ඒවා වැඩක් නෑ ඔබතුමාලට ඡන්දේ දීපු පිරිස තමයි වැඩි හරියක් ඒ ප්‍රදේශයේ ඉන්නේ කොහොම හරි මට අද දැන ගන්න ඕනේ කරන කාරණාව තමයි පාර පළල ගැසවි එකේ සදහන් පළල අපි නිර්ණය කරන්නේ කොහොමද? ඒ කාරණාව පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ පාරේ වැට මායිම් මනිනවාද? එහෙම නැත්නම් පාරේ මැද ඉදලා දෙපැත්තට මනිනවාද? සමහර මිනිස්සු ඉන්නවා යම් පරාර්ථකාමී චේතනාවෙන් තාප්ප ගැහුවහම ගලවන්න වෙන නිසා යම් ගෙවීමක් සිදු කරන්න උනොත් කියන කාරණා නිසයි මිනිස්සු යම් ප්‍රමාණයක් පාරට ඉඩ තියලා බැම්ම ගහනවා බැම්ම ගැහුවට පස්සේ අතින් කෙනා මොකද කරන්නේ වැට නැති මනුස්සයා ඒක අල්ල ගන්නවා. මේ වගේ ප්‍රශ්ණ තියෙනවා මොකද මේ වගේ එක කාරණාවක් තමයි යම්කිසි විදියකට මේ පහත්ගම ප්‍රා.ලේ කාර්යාලය ළඟ ඉදලා හංවැල්ලට යන මාර්ගය යම් බාධාවීමක් සිදු වුණොත් යම් විකල්ප මාර්ගයක් විදියට භාවිතා කරන්න තිබෙන්නේ ඔය පාර පහත්ගම ඉස්කෝල පාරත් භං වතුරට යටවෙන නිසා ඒකත් පාවිච්චි කරන්න බෑ ඒ නිසා අපි මේ පාර පරිස්සම් කර ගන්න ඕනේ. අපිට අදාල නෑ මේ පාර දෙපැත්තේ ඉන්නේ කවුද කියන එක මට වැදගත් නෑ මේ ජනතාව කියන විදියට දැනට තියෙන තත්වෙ අනුව අපිට ආරංචියි එක පැත්තක මිනිස්සු අඩි දෙකක් තියලා තමයි තාප්ප ගහලා තියෙන්නේ අපි දැන් ගිහිල්ලා මෙනත දෙපැත්තේ වැටවල් දෙක විතරක් මැනලා හරියන්නේ නෑනේ මට ඒ පැත්තේ මනුස්සයෙක් අනතුරු ඇගෙව්වා මම පාරට අඩි 05 ක් දීලා තියෙන්නේ එහෙම වුණොත් මම පාර අල්ලා වැට ගහනවා කියලා මේක මෙනත විතරක් නෙවෙයි හැම පාරකම තියෙන ප්‍රශ්ණයක් අපි ප්‍රශ්නේ විසදන්නේ නැතුව අපි ප්‍රශ්නෙන් ගැලවිලා වැඩක් නෑ අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය තමයි ප්‍රශ්නේ විසදන්නේ නැහැ අපි ප්‍රශ්නෙන් ගැලවෙනවා ප්‍රශ්නේ එහෙමමයි ඒ මිනිස්සු ගහගෙන හරි අතින් පයින් හරි ඒ ප්‍රශ්නේ විසද ගන්නවා. මේකේ මට දැන ගන්න ඕනේ මට පැහැදිලි කරන්නකෝ අපි සාමාන්‍යයෙන් පාරක් මනින්නේ කොහොමද කියලා පාරේ මැද ඉදලා මනිනවද දෙපැත්තේ ඉදලා මනිනවද කියලා

ගරු සභාපතිතුමා

මේ කාරණයේදී මේ ලිපිය සම්බන්ධව තමයි සාකච්ඡා කරලා තියෙන්නේ මන්ත්‍රීතුමා ඒ නිසා අදාල පාර්ශවයන් කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බවට නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා මේකේ තව තිශ්චිත කාරණයක් නැහැ පාර කොතෙක් කොහොම මනින්න කියලා සමහරවිට අපිට ඔප්පුවකින් පාරක් ලබා දුන්නා නම් උදා හරණයක් විදියට වෙන්දේසි ඉඩම්වල වගේ එහෙමනම් පාරේ ප්‍රමාණය

නියෝගයට ඔප්පුවල ප්ලාන්වල නියෝගයට පාරේ ප්‍රමාණය අඩි 20 හෝ 30 කියලා ඒක තමයි පාරේ ප්‍රමාණය එහෙම නැත්නම් අපි පහුගිය කාලේ පාරවලේ ගැසට් කලේ නියත පාරවලේ මැනලා ඒ වැටේ ඉදන් මේ වැටට අල්ලා මැනලා ගැසට් කලා ඒ ගැසට් එකේ නියත ප්‍රමාණයට වඩා අඩු උනොත් අපිට යම් පැමිණිල්ලක් ඇවිල්ලා තිබුණොත් නැත්නම් අපි මීට අවුරුදු 05 ට ඉස්සෙල්ලා ගැසට් කරලා අවුරුද්දකින් දෙකකින් පාර අල්ලලා දැන් ඇවිල්ලා පාර මනින්න ගියොත් එහෙම අපිට පැමිණිල්ලකුත් ඇවිල්ලා නැත්නම් අපිට පාර මැන ගන්න විදියකත් නෑ අපිට සභාවේ සටහනකුත් නෑ සටහන් වෙලා නියෝගයේ ගැසට් කරපු ප්‍රමාණය විතරයි එහෙම උනාම අපිට පාරේ මැද ඉදලා දෙපැත්තට මනින එක තමයි කරන්න නියත සාධාරණ විදිය පාර ගැසට් කලාට පස්සේ ඒ විදියට තමයි කරන්න පුළුවන් මොකද අපිට පාරේ එක පැත්තක් විතරක් ගන්න බැහැනේ ඒක නිසා තමයි මෙහෙම සාකච්ඡාවක් නියෝගයේ එතකොට මිනිස්සු දන්නවා පාරේ ප්‍රමාණය කොච්චරද කියලා. මේක නිශ්චිත කාරණයක් මෙනත නිශ්චිත නැහැ ඒ නිසා හොයා ගන්න තමයි දෙපාර්ශවය කැඳවන්නේ අපිට පාරවලේ මනින්න වෙන නිශ්චිත ක්‍රමයක් නැහැ පාර අල්ලලා කවුරුහරි වැටක් හදනවනම් ඒක ඒ වෙලාවෙම අපිව දැනුවත් කලේ නැත්නම් අවුරුදු ගානකට පස්සේ සභාවට කියලා ඒකට අපි To කෙනෙක් හරි අපි හරි ගියොත් ඒක අපිට හරියට නිශ්චය කරන්න බෑ ඒකටත් කාගේ හරි පැමිණිල්ලක් එන්න ඕනේ ගමකින් එතකොට අපේ නිලධාරීන් යනවා ගිහින් බලලා පාර අල්ලලා ගහනවනම් ඒක නතර කරනවා එහෙම නැති වුණොත් අපිට හොයා ගන්න බෑ එහෙම උනොත් මුළු පාරම මැනලා ඉඩම් ඔක්කොම මැනලා තමයි හොයන්න වෙන්නේ ඒ නිසා ගමේ ගම් වැසියෝ ගමේ නියත ස්වේච්ඡා සංවිධානවල සහය උදවුව අවශ්‍යයි අපිට ඒ කටයුතු පිළිබඳ හොයාගන්න එහෙම නැතුව අපේ නියත 500 Km පමණ පාරවලේ වල ප්‍රමාණ හොයන්න අපිට ඉඩම් මනින්න තමයි යන්න වෙන්නේ ඔබතුමා කියන තර්කය අනුව අපිට නීත්‍යානුකූල විදියටනම් සියලු ඉඩම්වල වට මැනුම් කරන්න ඕනේ පාර හොයන්න අපිට එහෙම කරන්න බෑ ඒ නිසා සාධාරණ ක්‍රමය තමයි මේ විදියට අපි ගිහින් බලලා නිශ්චිත තීරණයක් ගැනීමට අපහසුනම් පිරිස කැඳවලා සාකච්ඡාවක් නියලා තීරණයක් ගන්නවා. එහෙම බැරි උනොත් තමයි අපි වෙනත් කාර්යයකට යන්න වෙන්නේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ පාර සභාවට අයිති පාරක් ප්‍රධාන පාරක් ඔබතුමා දෙවෙනි කාරණයට අනුව ඒ ක්‍රමවේදයට යනවනම් කිසි ගැටළුවක් නෑ අපි ඇත්තටම පාරක් මනින කොට වැටවල් දෙක මැනලා වැඩක් නෑ එහෙම උනොත් අනාගතේ කිසිම මනුස්සයෙක් පාරට ඉඩ නියලා බැම්මක් ගහන්න පෙලඹෙන්නේ නෑ මොකද පාර මැනලා නැති නිසා මැත්තොත් තමන්ගේ ඉඩමෙන් කෙහොමත් පාරට දෙන්න වෙනවා. ඒ නිසා ඔබතුමා දෙවෙනියට කියපු කාරණය වගේ පාරවලේ මනිනවනම් කිසි ගැටළුවක් නෑ පාර අඩි 15 කි නියතවනම් පාරේ මැද ඉදලා ඒ පැත්තට අඩි 6 ½ යි මේ පැත්තට අඩි 6 ½ යි දෙපැත්තට මනිනවනම් අර්බුදයක් එන්නනේ නෑ

ගරු සභාපතිතුමා

අර්බුදයක් ආවොත් මනින විදිය තමයි මම මේ කිව්වේ කොහොමත් ඉස්සලේලා සාකච්ඡාවක් නියලා තමයි තීරණය කරන්නේ අපේ සභාවට පාරක් පවරා ගැනීමේදී හෝ පාරක් ගැන පැමිණිල්ලක් ආවත් අපි දෙපාර්ශවයම කැඳවලා සාකච්ඡාවක් නියලා තමයි අපි තීරණය කරන්නේ මේ පාරට අපි කොයි තරම් ප්‍රමාණයක් ගන්නවද කොහොමද කරන්නේ කියන එක තීරණය කරන්නේ

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් කුමාර් මැතිතුමා

මම ඔබතුමාට තව කාරනයක් කියන්න ඕනේ මම මීට කලින් කියලා නියතවා මගේ කිසිම ප්‍රතිපාදනයක් මම මේ වෙනකම් අරගෙන නෑ මොකද අපි මේ ඉන්න ස්ථාවරේ සභා ප්‍රතිපාදන මත නෙමෙයි වැඩ කරන්න ඕනේ කියලා විශේෂයෙන්ම මේ පාර යම්කිසි විදියකට මිනිස් පැත්තේ ඉදලා එනවනම් ආටිගලට යන්න පාවිච්චි කරන පාරක් මේ පාරේ යන්න බෑ මම ඊයේ පෙරේදා දවසක මම ඔය පාරේ ගිහිල්ලා මගේ වාහනේට වොෂර්පාටි එක්ක දැමීමා ඒ නිසා මම කියන්නේ මගේ ප්‍රතිපාදන ටික හරි මේකට දාලා මේ පාර යන්න පුළුවන් මට්ටමකට හදන්න කියලා.

ගරු සභාපතිතුමා

හරි මන්ත්‍රීතුමා මේ සම්බන්ධව තීරණ සාකච්ඡා කරන වෙලාවට ප්‍රදීප් මන්ත්‍රීතුමාවත් කැඳවන්න එනකොට එතුමාට මේ පැමිණිලි ඇවිල්ලා තියෙන නිසයි එතුමා කතා කරන්නේ මේ පිළිබඳ බලන්න පුළුවන් දෙපාර්ශවය කැඳවන වෙලාවට එතුමාවත් කමිටුවකට සාමාජිකයෙක් උනත් නැතත් කැඳවන්න එනකොට එතුමට පුළුවන් වෙයි කරුණු කාරණා දැන ගන්න පාරවල් පලල් කිරීම පිළිබඳව කටයුතු කරන විදිය දැන ගන්න. වෙනත් කාරණා තියෙනවාද?

2020.05.28 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (03) 2020.05.29 - නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

2020.05.29 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (04) 2020.06.01 - මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු සභාපතිතුමා

එහි සංශෝධනයන් කිහිපයක් තියෙනවා. සටහන් කරගන්න.

2020.06.01 වන දින පැවති මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීම් වාර්තාව පහත පරිදි සංශෝධනය විය යුතුයි.

- 01. මුදල් කාරක සභා වාර්තාවේ පිටු අංක 07හි අනු අංක 15
A4 වර්ණ අත් පත්‍රිකා $1200 \times 1.30 = 15600$ ලෙස සඳහන් වී ඇත.
A4 වර්ණ අත් පත්‍රිකා $12000 \times 1.30 = 15600$ ලෙස නිවැරදි විය යුතුය.
- 02. පිටු අංක 08 අනු අංක 21
 3×1.5 ලෙස සංශෝධනය විය යුතුය.
- 03. පිටු අංක 08 අනු අංක 25
ඕරෝල් ගවුම් 40×550 ලෙස සංශෝධනය විය යුතුය.
- 04. පිටු අංක 13 අනු අංක 85
මානා සායන ජල බිල රු.2730.02 ලෙස ගොඩනගා විය යුතුය.
- 05. පිටු අංක 15 අනු අංක 108
රු.2875/- හා රු.2582.40 මුදල් දෙක ඉවත් විය යුතුය.
- 06. පිටු අංක 19 අනු අංක 161
පාදුක්ක පොදු වැසිකිළිය - රු.2707.19/-ක මුදලක් සඳහන් විය යුතුය.
- 07. පිටු අංක 19 අනු අංක 162
රු.23738.06/-ක එකතුව ලෙස දැක්විය යුතුය.
- 08. පිටු අංක 30 අනු අංක 75
නොදිරන කසල වෙන්කර ඉවත් කිරීමේ මධ්‍යස්ථානය - රු.734.10/- මුදල සඳහන් විය යුතුය.
- 09. පිටු අංක 26 අනු අංක 46 ගරු මන්ත්‍රී ඩබ්.ඒ.ඩී. ගීතාමණි ස්වර්ණලතා මන්ත්‍රීතුමියගේ දුරකථන බිල්පතේ එකතුව රු. 11107.63 විය යුතුයි.

2020.06.01 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව ඉහත සංශෝධනයට යටත්ව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (05) 2020.05.18 - ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2020.05.18 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (06) 2020.06.01 - ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2020.06.01 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

07.ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශය.

07 – (01) 2020 මාර්තු මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය.

2020 මාර්තු මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහ සභාව විසින් සලකා බලන ලදී.

08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ.

පෞද්ගලික ප්‍රකාශ කිසිවක් නැහැ

ගරු සභාපතිතුමා

අද දින මහ සභාවේ වැඩ කටයුතු අවසන් කිරීමට සූදානම් වෙන්නේ. අද දින සභාවට නොපැමිණි එම්.ආර්. ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා, අමල් පුස්සලේ මැතිතුමාටත්,සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා, ශාමිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය, ඩබ්. අසෝක වැලිකල මැතිතුමා, ආර්.ඒ.ඩී.සාගර්කා කුමාර රූපසිංහ මැතිතුමිය , වන්දන සූරියආරච්චි මැතිතුමාටත් සඳහා නිවාඩු අනුමත කරන ලෙස මම යෝජනා කරනවා.ඒ වගේම ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලයටත්, කාර්ය මණ්ඩලයටත්, ජනමාධ්‍ය මහත්වරුන්ටත් අපේ ගෞරවයත් ස්තූතියත් පුද කරනවා. සහභාගි වූ සියළුදෙනාටම ස්තූතියි.

සභාවේ වැඩ කටයුතු ප.ව. 01.30 ට නිමාවට පත්විය.